



වාරිමාරු දෙපාර්තමේන්තුව

භාෂකාර් කටයුතු සඳහා කාර්යාල කුම් පාලනය



ප්‍රමුඛත්වය නීරණය කිරීම.

- වහාම
- ප්‍රමුඛත්ව
- සාමාන්‍ය ලියවීම්
- වෙනත් ලිපිගොනු අධ්‍යනය කිරීමට අවශ්‍ය අවස්ථා

තුන්දින තීක්ෂණය.

දින තුනක් යාමට පෙර අවබානයට

රූපාගත්-වාශ්‍රා/
.අ.ජ.(පාලන)/අධ්‍යක්ෂ(පරිපාලන)/
පරි.ත්/පුරාකාසය

උදාය: රාජක කළමනාකරණ සභාකර නිර්මා
ලිය 2015.09.15 දින පෙන්වයි බැඳී ඇති අභර
සිංහල භාෂාව අදාළ ගාසා දීමෙනු ලබා ඇතුන
නො ඉල්ලා ඇති අභර අභර (පිටපෑ)

02. 2007.07.01 දින සිර රාජක
පෙන්වයි බැඳී ගුව පිළි නිලධාරීන්
සඳහා රුපවී.07/2007 ඩී විධි විධාන අභාෂ වන
බවින් එම නිශ්චිතත්වය සිංහල භාෂාව අදාළ
දැක්වීම් අදාළ සකසාගැනීම් හෝ මෙය මෙව
දැක්වීම් අදාළ සකසා පද සිටු ආක (04) පිටපෑ
අනුමත්වය චිත්‍රව අත්සාට කාරුණිකව
ඉදිරිපත් කළයි.



වාරිමාරු දෙපාර්තමේන්තුව
බොද්ධාලෝක මාවත
කොළඹ 07
2019-01-01



රාජකාරී කටයුතු සඳහා කාර්යාල

ක්‍රම භාවිතය

වාරිමාර්ග දෙපාර්තමේන්තුව - කොළඹ 07.

උපදේශකත්වය:

ඉංජී. එස්. මෝහනරාජු -- වාරිමාත් අධ්‍යක්ෂ ජනරාල්.

අධික්ෂණය:

ඉංජී. ඩී.පී. ගුණවරධන -- අනිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන) වැඩ.

සම්පූර්ණය:

චි.ඩී.වී. දමයන්ති අධිරාංගනී -- පරිපාලන නිලධාරී (IV)

පරිගණක පිටු හැකසුම හා පිට කටයුතු නිර්මාණය:

එස්.එම්.ඩී.ඩී.ඩී. උඩිංගමුව -- රාජ්‍ය කළමනාකරණ සභකාර (II)

හැඳින්වීම

විවිධාකාරයෙන් ත්‍රියාත්මක වන කාර්යාල අතර යම් කාර්යාලයක කටයුතු ප්‍රමිතිගත තුම්බේදයකට අනුව සිදුවේ නම් එම කාර්යාලය අනෙක් කාර්යාලයකට සාපේක්ෂව ඉහළ එලඟයිතාවයක් පෙන්වුම් කරයි. එමෙන්ම එහි ප්‍රධානීන්ට, සහාය කාර්ය මණ්ඩලයට මෙන්ම නවක නිලධාරීන්ට ද ඔවුන්ගේ රාජකාරී තුම්බේ හා ක්‍රියාත්මක ඉටුකර ගැනීමට මනා පිටිවහලක් ලබා දේ.

රජයේ කාර්යාලයක පරිපාලන ත්‍රියාවලියේ දී ලිපිගොනු හා සම්බන්ධ කටයුතු සඳහා ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ. දෙපාර්තමේන්තුවක කාර්යාල කටයුතු ප්‍රධාන කාර්යාලයේ මෙන්ම අනෙකුත් ප්‍රාදේශීය කාර්යාලයන්හි ද එකම තුම්බේදයක් අනුව සිදුවේ නම් පරිපාලන කටයුතු වඩා පහසු වනු ඇත. වාරිමාරුග දෙපාර්තමේන්තුව එවන් දෙපාර්තමේන්තුවක් බැවින්, එහි කාර්යාල කටයුතු එකම තුම්බේදයක් අනුව ත්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් යැයි සලකා, ඒ පිළිබඳ අවබෝධයක් ලබාදීම සඳහා “රාජකාරී කටයුතු සඳහා කාර්යාල තුම් හාවිතය” නම් වූ මෙම අත්පොත ඔබ අතට පත්කරමි.

ලිපිගොනුවක් ආරම්භ කිරීමේ සිට එහි කටයුතු අවසන් වූ පසු ලේඛනායාර ගතකිරීම දක්වා වන සියලු ත්‍රියාකාරකම මෙම අත්පොතෙහි සංකීර්ණව දක්වා ඇත. මෙම අත්පොත භොඳීන් පරීක්ෂණය කර ඔබ ලබාගන්නා දැනුම හා අවබෝධය තුළින්, ඔබ කාර්යාලය තුළ නිසි කාර්යාල තුමයක් ස්ථාපිත කොට, ඒ අනුව ත්‍රියාත්මක වෙමින් 2019 වසරේ දී ඔබ කාර්යාලයේ එලඟයිතාවය වර්ධනය කරගනු ඇකීම මාගේ අපේක්ෂාවයි.

ඉංජි. එස්. මෝහනරාජ

වාරිමාති අධ්‍යක්ෂ ජනරාල්.

පටුන

<u>අනු</u>	<u>විස්තරය</u>	<u>පෝටුව</u>
අංකය		
01. කාර්යාල නුම හැඳින්වීම		01
02. ලිපිගොනු හා ලිපිගොනු නුම:		
• ලිපිගොනුවක් සැකසීමේ අවශ්‍යතාව		02
• ලිපිගොනු වර්ග		02 – 03
• ලිපිගොනුවල ලේඛන ගොනු කිරීම		04
• ලිපිගොනුවකට අංකයක් නිකුත් කිරීම		05 – 06
• ලිපිගොනුවකට ලිපියක් ගොනු කිරීම		07
• ලිපිගොනුවේ පිටු සඳහා අංක යෙදීම		07
03 සටහන් පත්‍රය:		
• හැඳින්වීම		08
• සටහන් පත්‍රයක සටහන් ලිවිමේ දී සැලකිය යුතු කරුණු		09
• සටහන් පත්‍රයක් අංක කිරීම		09
• සටහන් පත්‍රයක යොමුව		10
04. ලිපි සැකසීම:		
• පරිගණක ලිපි සැකසීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු		11
• ආදර්ශ ලිපි ආකෘති		12 – 17
• ලිපි සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු කරුණු		18
• ලිපියක් අන්සනට ඉදිරිපත් කිරීම හා තැපෑලට යොමු කිරීමේ ක්‍රියාවලිය		19
05. කොට්ඨාස යෙදීම		20
06. ලින් දිනය		20
07. ඇමතුම් දිනපොත		20
08. ලැබන ලිපි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම		21
09. වලන පත්‍රය		22
10. පැරණි ලේඛන අපහරණය:		
• පැරණි ලේඛන ලේඛනාගාරයේ තැන්පත් කිරීම හා විනාශ කිරීම		23
• වැඩ නිම වූ ලිපිගොනුවක් ලේඛනාගාරයට යොමු කිරීම		23

<u>අනු අංකය</u>	<u>විස්තරය</u>	<u>පෙටව</u>
11. විෂය භාර නිලධාරයෙකුගේ රාජකාරී වගකීම්		24
12. විෂය භාර නිලධාරයෙකු දෙදිනික රාජකාරී සංවිධානය කළ යුතු ආකාරය		25
13. ඇමුණුම 01:		
• ලිපිගොනු සඳහා අංක ලබාදීම - ප්‍රධාන කාර්යාලය		27- 28
• ලිපිගොනු සඳහා අංක ලබාදීම - ප්‍රාදේශීය කාර්යාලය		29 - 32
14. ඇමුණුම 02:		33 - 35
• සටහන් පත්‍රයක ආකෘතිය		
15. ඇමුණුම 03:		37
• සාමාන්‍ය ලිපියක ආදර්ශය		
• ලිපි හිරිපෑමක ආදර්ශය		39
16. ඇමුණුම 05:		41 - 43
• ත්‍රියාකර අවසන් ලිපිගොනු ලේඛනාගාරයට භාරදීමේ ආකෘති පත්‍රය		

රාජකාරී කටයුතු සඳහා කාර්යාල ක්‍රමහාවිතය

❖ කාර්යාල ක්‍රම:

කාර්යාල ක්‍රමයක් යනු, කාර්යාලයක ඉලක්ක ගත අරමුණු ඉවුකර ගැනීම සඳහා සකස් කරන ලද හා එකිනෙකට බද්ධ වූ ක්‍රියා පද්ධතියකි. එම ක්‍රමය තුළ,

- කාර්ය පටිපාටි හා ඒවා ක්‍රියාත්මක කරන ආකාරය,
- ලිපිගොනු කිරීමේ ක්‍රම,
- ලිපි ගනුදෙනු කරන ආකාරය,
- ලිපිගොනු ගබඩා කිරීමේ ක්‍රම,
- පැරණි ලේඛන /ලිපිගොනු අපහරණය කිරීම, වැනි කාර්යාලයක ක්‍රියාත්මක වන සියලු කාර්යයන් ඇතුළත්ය.

❖ කාර්යාල ක්‍රම අවශ්‍ය වන්නේ ඇසි?

- කෙටිම මාර්ගයකින්,
- අවම කාලයක් වැය කරමින්,
- අඩුම පිරිවැයක් දරමින් කාර්යාල කටයුතු ඉවුකිරීමට,
- අවසානයේ දී කාර්යක්ෂම එලඟයි සේවයක් සේවාලාභියාට ලබාදීමට.

❖ කාර්යාල ක්‍රමහාවිතය තුළින් ලැබෙන ප්‍රතිලාභ :

1. කාර්යාල කටයුතු බාධාවකින් තොරව ඉවුකරගත හැකිවීම.
2. කාර්යක්ෂම සේවයක් ලබා දිය හැකිවීම.
3. පසු විපරමට පහසු හෙයින් අනුමිකතා සිදුනොවීම.
4. පැහැදිලි නිරවුල් ක්‍රමයක් ඇති බැවින් කාලය හා ඉමය ඉතිරිවීම.
5. තවක නිලධාරීන්ට රාජකාරීයට ප්‍රවිශ්ච්වීමට පහසුවීම.
6. කාර්යයන් ද්විගුණනය වීම වැළකීම.

ලිපිගොනු හා ලිපිගොනු ක්‍රම

➤ ලිපිගොනුවක් ගොනු :

එක් විෂයකට අදාළව කාල ක්‍රමානුගතව එක් රස් කළ ලියවිලි සමූහයකි.

❖ ලිපිගොනුවක් සැකසීමේ අවශ්‍යතාව:

රාජ්‍ය ආයතනයන්හි කටයුතු සම්බන්ධයෙන් වන පසු විමසීම්වලට පිළිතුරු සැපයීමට රාජ්‍ය නිලධාරයන්ට නිරතුරුවම සිදුවේ. එබැවින් සුම රාජ්‍ය ආයතනයකම රාජකාරී ඉටුකිරීමේදී භාවිතයට ගන්නා සියලු ලියවිලි ක්‍රමවත් ලෙස ලිපිගොනුවකට ගොනු කර තැබීම සිදුකළ යුතුයි. එවිට අවශ්‍ය අවස්ථාවන්හි එම ලිපිගොනු අධ්‍යයනය කිරීම තුළින් අදාළ කාර්ය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබෙන අතර, ඕනෑම විමසීමකට පිළිතුරු සැපයීමට ද හැකිවනු ඇත.

❖ ලිපිගොනු වර්ග:

1. විෂය ගොනු
2. කාරණා ගොනු
3. උපගොනු හා මධ්‍ය ගොනු
4. කාර්ය පටිපාටි ගොනු
5. පුර්වාදුරු ගොනු
6. වකුලේඛ ගොනු
7. පෙළුද්ගලික ලිපිගොනු වගයෙන් ලිපිගොනු වහි ක්ෂේපයක් ඇත.

ඒ අතරින් පහත සඳහන් ලිපිගොනු අපගේ කාර්යාල කටයුතු පහසු කර ගැනීමට උපකාරී වේ.

එනම්;

④ වකුලේඛ ගොනු :

විෂය භාර නිලධාරයෙකු භාරයේ නීතිය යුතුම ගොනුවකි. එහි, තම විෂයට අදාළව නිකුත් කර ඇති වකුලේඛ දෙපාර්තමේන්තු නියෝග ආදිය ගොනු කර නීතිය යුතුය. එම ගොනුව විවිධ අවස්ථාවන්හි දී තම විෂයට අදාළ නිරණ ගැනීමට උපකාර කරගත හැකිවේ.

● කාර්ය පරිපාලි ගොනු :

එක් එක් විෂයකට අයන් වැඩි කොටස සිදුකරන ආකාරය පියවරෙන් පියවර විස්තර කරන ප්‍රකාශය කාර්ය පරිපාලයයි. එවැනි ප්‍රකාශ අඩංගු කර සකසන ලද ලිපිගොනු කාර්ය පරිපාලි ගොනුවයි. යම් අංශයක විෂයන් 06ක් තිබේ නම් කාර්ය පරිපාලි ද 06 ක් තිබිය යුතුය. සියලු විෂයන්ට අදාළ කාර්ය පරිපාලි සකසා තිබේ නම් අංශයට පැමිණෙන නවක නිලධාරයන්ට ආයාසයකින් තොරව තම විෂය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවේ. එමෙන්ම නියමිත නිලධාරයා කාර්යාලයට නොපැමිණි අවස්ථාවක වැඩි බලන නිලධාරයාට ද කාර්ය පරිපාලිය ඇසුරුකොටගෙන එම කාර්ය නිවැරදිව ඉවුකිරීමේ හැකියාව ලැබේ. කාර්ය පරිපාලි සැකසුවිට අධික්ෂණ නිලධාරයාට ද නවක නිලධාරයන් පූහුණු කිරීමට වැඩි වෙහෙසක් දැරිය යුතු නොවේ.

● පූර්වාදිරි ගොනු :



වතුලේ ගොනු මෙන්ම පූර්වාදිරි ගොනු ද තම විෂයට අදාළ තීරණ ගැනීම සඳහා උපකාරීවේ. පූර්වාදිරියක් යනු අනීතයේදී යම්කිසි විශේෂ අවස්ථාවකදී ගත් විශේෂ තීරණයකි. ආයතන සංග්‍රහය රාජ්‍ය සේවා කොමිෂන් සඳහා කාර්ය පරිපාලික රිති සංග්‍රහය ආදිය කාර්යාලයේ කටයුතු ඉවුකිරීමේදී ඇතිවන සියලු ගැටලු නිරවුල් කිරීම ප්‍රමාණවත් නොවේ. එවැනි අවස්ථාවන්හි දී මේ භා සමාන සිදුවීම් සඳහා අනීතයේ ගෙන ඇති ත්‍රියා මාර්ග එනම් පූර්වාදිරි, ගැටලු නිරාකරණය කර ගැනීමට මනා පිටිවහලක් වේ.

➤ ලිපිගොනුවල ලේඛන ගොනු කිරීම:

ලිපි ගොනු කිරීමේ ක්‍රම දෙකකි. එනම්:

(1) ඒකාබද්ධ ක්‍රමය

(2) විභාජිත ක්‍රමය

ඒකාබද්ධ ක්‍රමය (පොත් ගොනු ක්‍රමය)	විභාජිත ක්‍රමය
<ul style="list-style-type: none"> සටහන් පත්‍ර භාවිතා තොකරයි. ලිපියේම සටහන් යොදයි. 	<ul style="list-style-type: none"> සටහන් පත්‍ර භාවිත වෙන්ව දෙපසට ගොනු කරයි. නියෝග සටහන් කරන්නේ සටහන් පත්‍රයේය.
<ul style="list-style-type: none"> කාල ක්‍රමානුගතව වමේ සිට දකුණට ලිපි ගොනු කරයි. පැරණිම ලියවිල්ල ඉහලින්ම ඇත. 	<ul style="list-style-type: none"> වම් පසට සටහන් පත්‍රය, දකුණු පසට කාල ක්‍රමානුගතව ලිපි ද ගොනු කරයි. පැරණිම ලියවිල්ල දකුණු පස යටින්ම ඇත.
	 <p>සටහන්</p>

වාරිමාත්‍රි දෙපාර්තමේන්තු කාර්යාල තුළ භාවිත කරනු ලබන්නේ විභාජිත ක්‍රම බැවින් ඒ පිළිබඳව මතා අවබෝධයක් සියලු දෙනාම ලබාගත යුතුයි.

➤ විභාජිත ක්‍රමයේ විශේෂිත වාසි :

සටහන් පත්‍රය කියවීමෙන් පමණක් ගොනුව තුළ ඇති ලියවිලි පිළිබඳ අවබෝධයක් ඉතා කෙටි වේලාවකින් ලබාගත භැකිය. එමෙන් ම ගොනුව දෙපාර්තමේන්තුවෙන් පිටතට යොමු කරන අවස්ථාවකදී සටහන් පත්‍ර ඉවත් කළ භැකි බැවින්, ගොනුවේ ඇති සටහන්හි විස්තර පිටතට යා නොදූ ආරක්ෂා කර ගත භැකිය.

➤ ලිපිගොනුවකට අංකයක් නිකුත් කිරීම :

ලිපිගොනුවක් හඳුනාගැනීම පිණිස එයට අංකයක් ලබාදේ. අංකයක් ලබාදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිපයකි.

1. ගොනුව පිළිබඳ විස්තරයක් විෂය ගොනු ලේඛනයේ සටහන් කිරීම.
2. අංකය තුළින් ගොනුව අයන් අංශය, ගාබාව, විෂය සංකේතය, ගොනුව ආරම්භ කළ වර්ෂයට අදාළ අනුකූලීක අංකය හා ගොනුව ආරම්භ කළ වර්ෂය පිළිසිඩු විය යුතුය.

ඇමුණුම 01 - වාරිමාරුග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලයන්හි ලිපිගොනු සඳහා අංක ලබාදිය යුතු ආකාරය.

සටහන - විෂය ගොනු ලේඛනය :

ලිපිගොනුවකට අංකයක් ලබාදීමේදී සටහන් තබනුයේ විෂය ගොනු ලේඛනයේ ය. එමගින් ලින් වර්ෂය ආරම්භයේදී අනු අංක 01 ක් ආරම්භ කර වසර අවසානයේ දෙසැම්බර් මස 31 දිනතෙක් එම වර්ෂයට අදාළ අංක ලබාදිය හැකිය. මෙම ලේඛනය මුද්‍රිත ආකෘති පත්‍රයක් හාවිතයෙන් හෝ සි.ආර. පොතක තීරු ගසා වෙන් කිරීමෙන් සකසා ගත හැකිය. විෂය හාර නිලධාරීයෙකු ස්ථාන මාරු වී යන අවස්ථාවේ විෂය ගොනු ලේඛනය ඔහුගේ අනුප්‍රාප්තිකයාට හාරදිය යුතුයි.

අනු අංකය	විෂයය අංකය	කාරණය	ලිපිගොනු අංකය	වෙනත් කරුණු
01	03	පී.ඩී. පෙරේරා මයා පෙර්ද්‍රලික ලිපිගොනුව	GA/4/3/1/2019	

GA	4	3	1	2019
පරිපාලන / General Administration	පාලන ඒකක 04 – UNIT 0	විෂය අංකය / Subject Number	ගොනුවට අදාළ අනුකූලීක අංකය - Index No	ගොනුව ආරම්භ කළ වර්ෂය

- ↑
1. ලිපිගොනුව නිම කළ පසු ලේඛනාගාරයට හාරදාන් දිනය
 2. ස්ථාන මාරුවීම වල නොරතුරු මෙහි සටහන් කළ හැකිය.

උදාහරණ 01: පාලන අංශයේ, පාලන ඒකක 06 හි, අංක 03 දරන විෂය භාර නිලධාරියා 2019 අනු අංක 04 යටතේ ලේඛන ගත කරන ලිපිගොනුවේ අංකය පහත පරිදි වේ.

GA/6/3/4/2019

GA	6	3	4	2019
General Administration	නාබා අංකය විෂය අංකය	ගොනුවේ අනුත්මික අංකය	ලිපිගොනුව ආරම්භ කළ විෂය	

උදාහරණ 02: අම්පාර වාරිමාරුග අධ්‍යක්ෂ කාර්යාලයේ ආයතන අංශයේ 1 විෂය භාර නිලධාරියාගේ ලිපිගොනුවකට අංකයක් ලබාදීම.

DI	AM P	EST 1	ස්ථාන මාරු	001	2019
වාරිමාරුග අධ්‍යක්ෂ	අම්පාර	ආයතන අංශය I නිලධාරියා	විෂය	අනුත්මික අංකය	වර්ෂය

❖ ලිපිගොනුවකට ලිපියක් ගොනු කිරීම :

වාරිමාගේ දෙපාර්තමේන්තුවේ ලිපිගොනු සැකසීමේදී විභාගීත ලිපිගොනු තුමය භාවිතා කරන බැවින් සටහන් පත් වම් පසට භා ලිපි දකුණු පසට ගොනු කළ යුතුයි.

- ❖ දින අනුමිලිවෙල අනුව ලිපි ගොනු කළ යුතුයි. (ලැබෙන ලිපියක් නම් දින මූදාවේ සඳහන් දිනය ද, පිටතට යොමු කරන ලිපියක් නම් අත්සන් කරන දිනය ද අනුව)
- ❖ ලිපිගොනුවකට ලිපි 100 කට වඩා නොඅුමිණිය යුතු අතර, ගොනුව රීට වඩා විශාල වේ නම් එතැන් සිට (II)වන වෙළමක් ආරම්භ කළ යුතුයි.

❖ ලිපිගොනුවේ ලියවිලි සඳහා පිටු අංක යෙදීම :

1. ලිපිවල පිටු අංක කළ යුත්තේ දකුණු පැත්තේ ඉහළ කෙළවරය.
2. ලිපියක ඇමුණුම් තිබේ නම් ඒවා ද ඇමුණුම් ලෙස හදුනා ගත හැකි පරිදි අංක කළ යුතුයි.

උදාහරණ :- ලිපියකට ඇමුණුම් 03ක් තිබේ නම් ;

(25)-1 (25)-2 (25)-3 හෝ

(25)-A (25)-B (25)-C ලෙස අංකනය කළ යුතුයි.

(25) ලිපිය මත ද එහි ඇමුණුම් 03ක් ඇති බව සටහන් කළ යුතුයි.

උදාහරණ :- (25)

(25) - 1-3

සටහන් පත්‍රය

යම ලියවිල්ලක් මාස්චිලික නිලධාරියකු වෙත ඉදිරිපත් කිරීමේදී එම ලියවිල්ල සම්බන්ධ තීරණයක් ගැනීම පහසුවීම පිළිස තබනු ලබන ලිඛිත ප්‍රකාශය සටහනයි.

අමුණුම 02 - සටහන් පත්‍රයක ආකෘතිය.

❖ උදාහරණ:-

පරි.නි. / ප්‍ර.රු.ක.ස.

රු.ක.ස. ABC මියගේ භාජා දීමනා අයදුම්පත පිළිබඳ ඉදිරි කටයුතු සඳහා මුල් පන්වීම ලිපියේ සහ සේවය ස්ථීර කිරීමේ ලිපියේ සහතික පිටපත් ලබාදෙන ලෙස ඉල්ලා පරි.නි. 03 වෙත යොමු කිරීමට සැකසු  ලිපිය කර. අනුමැතියට යටත්ව අත්සනට ඉදිරිපත් කරමි.

Yogarathna
2017.05.22

(02) අත්.අ.ජ.(පාලන)/අධ්‍ය(පරිපාලන)/ පරි.නි. / ප්‍ර.රු.ක.ස.

අ.පො.ස. (සා.පෙල) සහතිකය හෝ රේට සමාන හෝ රේට පහළ සහතිකයක් රජයේ සේවයට ඇතුළුවීම සඳහා වූ මූලික අධ්‍යාපන සුදුසුකම වන සේවයක නිලධාරීන්ට රජයේ සේවයට ඇතුළුවීම සඳහා වූ මූලික අධ්‍යාපන සුදුසුකම වන මට්ටමේ සහතිකයක් රජයේ සේවයට ඇතුළත් වීම සඳහා වූ මූලික අධ්‍යාපන සුදුසුකම වන නිලධාරීන්ට රා.පරි.ව. 29/98 හි 3:1 යටතේ ද, අ.පො.ස. (ල.පෙල) සහතිකය හෝ රේට සමාන හෝ ඉහළ රා.පරි.ව. 29/98 හි 3:2 යටතේ ද ඉංග්‍රීසි භාෂාව සඳහා දිරි දීමනා ලබාගත හැකිය.

2. ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ 2 (ආ) බණ්ඩයේ නිලධාරීන්ගේ තනතුරට බඳවා ගැනීමේ මූලික අධ්‍යාපන සුදුසුකම පිළිබඳව මින් ඉහත දී ගැටුවක් මත් විය. එම අවස්ථාවේදී විද්‍යාත්මක, වාස්ත්‍ර විද්‍යාඥ හා තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෙතින් ඒ පිළිබඳ විමසු අතර  පිළිතුරු පිටු අංක  ලෙස අමුණු ඇත.

3. ඒ අනුව ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ 2 (ආ) බණ්ඩයේ නිලධාරීන්ගේ තනතුරට බඳවා ගැනීමේ මූලික අධ්‍යාපන සුදුසුකම අ.පො.ස. (ල.පෙල) වන බැවින් සැලසුම හිල්පි JHG මත භාජා දිරි දීමනා ලබාදීමට හැකියාවක් නොමැති බව මියට අ.පො.ස. (සා.පෙල) ප්‍රතිඵල මත භාජා දිරි දීමනා ලබාදීමට හැකියාවක් නොමැති බව එම නිලධාරීන්ය වෙත දැනුම දීම සඳහා සකස් කළ ලිපිය  අනුමැතියට යටත්ව කර. අත්සනට ඉදිරිපත් කරමි.

Yogarathna
2017.06.02

❖ සටහන් පත්‍රයක සටහන් ලිවිමේ දී සැලකිය යුතු කරුණු :

- සටහන් පත්‍රයේ ඉහළ සිට අභලක් පහලින් සටහන ආරම්භ කිරීම හා පහල අභලක් ඉතිරි වනසේ වාසි තබා සටහන් යෙදීම.
- බැමි වාසිය තැබීම. (ගොනුවට ඇල්වීම සඳහා 2”)
- සටහන් පත්‍ර වැශ නුලෙන් නොව, හොඳින් ඇල්වෙන ගම් වර්ගයක් ආලේප කර නොගැල්වන සේ ගොනුවට අලවා තැබීම.
- සටහන් පත්‍රයක ඉඩ අවසන් වීමට පෙර රේඛන සටහන් පත්‍රය ඇමික්ම.
- සටහන පැහැදිලි වීම.
- සරල වීම.
- කෙටි වීම.
- ලිපිය කෙරෙහි අවධානය යොමු කිරීමට, එහි පිටු අංකය සටහන් කිරීම.
- වැදගත් ලිපි ඇත්තම් හරස් සටහන් යෙදීම.
- ලිපියේ සාරාංශය ලියා දැක්වීම.
- මේට පෙර ලිපි ගනුදෙනු වී ඇත්තම ඒ පිළිබඳ තොරතුරු ද කෙටියෙන් සඳහන් කිරීම හා පිටු අංක සටහන් කිරීම.
- ඒ හා සම්බන්ධ වනුලේඛ පෙර ලිපි සම්බන්ධ යොමු සටහන් යෙදීම.
- අවශ්‍ය නම කොට්ඨ යොදා අවධානය යොමු කිරීම.
- ලියවිල්ල සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ගය පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම.
- සටහන අවසානයේ කෙටි අත්සන යෙදීම.
- දිනය සටහන් කිරීම. (අනිවාර්යයෙන් වර්ෂය සටහන් කිරීම.)
දෙනු: 2018.12.18

❖ සටහන් පත්‍රයක් අංක කිරීම :

- සටහන් පත්‍රයේ ඉහළ මැද රෝම ඉලක්කම් වලින් අංක යෙදිය යුතුයි. (නිල් හෝ කළ පැහැයෙන්)
- සටහනකට අංක යෙදීමේදී අරාබි ඉලක්කම් හාවතා කළ යුතුයි (රතු පැහැයෙන්)
- සටහනෙහි ජේද වෙන්කර ඇත්තම එම ජේද සඳහා ද අංකයක් ලබාදිය යුතුයි. (කළ හෝ නිල් පැහැයෙන්)

❖ සටහන් පත්‍රයක යොමුව :

කාර්යාලයේ පූරාවලියේ අනු පිළිවෙළින් සටහනෙහි යොමුව යෙදිය යුතුයි.

උදාහරණ:- වා.අ.ජ./ අත්.අ.ජ.(පාලන)/අධ්‍ය.(පරිපාලන)/ පරි.නි. / ප.රා.ක.ස.


උදා:- රාජ්‍ය කළමනාකරණ සභකාර නිර්මලා මිය 2015.09.15 දින සේවයට බැඳී ඇති අතර සිංහල භාෂාව සඳහා භාෂා දීමනා ලබා දෙන ලෙස ඉල්ලීම කර ඇත. (ප.අ.03)

02. 2007.07.01 දින සිට රාජ්‍ය සේවයට බදවා ගනු ලබන සියලු නිලධාරයන් සඳහා ර.ප.ව. 07/2007 හි විධි විධාන අඳා වන බැවින් එම නිලධාරීනියට සිංහල භාෂාව සඳහා දිරි දීමනා ලබා දීමට හැකියාවක් නොමැති බව දැක්වීම සඳහා සකසන ලද පිටු අංක (04) ලිපිය අනුමැතියට යටත්ව අන්සනට කාරුණිකව ඉදිරිපත් කරමි.

Damodara
2018.12.18

ලිපි සැකසීම

❖ ලිපියක ආදර්ශ ආකෘතිය :



		ඩාරම්බල දෙපාර්තමේන්තු ත්‍රිප්පරාගත් ත්‍රිකූලක්කාව IRRIGATION DEPARTMENT	
නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා	නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා	නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා	නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා
නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා	නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා	නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා	නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා
නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා	නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා	නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා	නො. 10/ මුද්‍රා ප්‍රධාන මණ්ඩල ප්‍රාන්ත මධ්‍ය මායා මුද්‍රා
විවෘත අංක ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල විවෘත අංක ප්‍රතිඵල ප්‍රතිඵල විවෘත අංක ප්‍රතිඵල ප්‍රතිඵල		විවෘත අංක ප්‍රතිඵල ප්‍රතිඵල විවෘත අංක ප්‍රතිඵල ප්‍රතිඵල විවෘත අංක ප්‍රතිඵල ප්‍රතිඵල	
විවෘත අංක ප්‍රතිඵල ප්‍රතිඵල විවෘත අංක ප්‍රතිඵල ප්‍රතිඵල විවෘත අංක ප්‍රතිඵල ප්‍රතිඵල			

➤ පරිගණක ලිපි සැකසීමේදී අවධානය යොමු කළ කරුණු :

1. Unicode අක්ෂර හාටිනා කිරීම.
2. අක්ෂර ප්‍රමාණය 12 (Font Size) හාටිනා කිරීම.
3. ලිපියේ මාත්‍රකාව තද පැහැයෙන් (Bold)හෝ යටින් ඉරි ඇදිමෙන් (Underline)විශේෂ කර පෙන්වීම හෝ අකුරු ප්‍රමාණය 14 හාටිනය.
4. ලිපියක ජේල් 02 ක් අතර පරතරය (Line Space) 1.15 හෝ 1.5 විය යුතුය.
5. ජේල් 02 ක් අතර පරතරය සඳහා Enter කිරීම පමණක් ප්‍රමාණවත් වේ.

අැමුණුම 03 - සාමාන්‍ය ලිපියක ආදර්ශය.

අැමුණුම 04 - ලිපි ශිර්සයක ආදර්ශය.

ආදර්ශ ලිපි ආකෘති

ආදර්ශ ලිපි ආකෘති 01 :

❖ මහජනතාව වෙත රජයේ කාර්යාලයකින් යොමු කරන ලිපිය :

(යච්චනාගේ ලිපිනය)

මගේ අංකය :- ප්‍රාලේ/පාණ/සංවර්/ආධාර/001/2017

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,

පාණදුර.

2018.12.18

(ලබන්නාගේ ලිපිනය)

ඒ.ඩී. සුමනපාල මහතා,

නො: 28,

කොසේල්වත්ත,

පාණදුර.

මහත්මයාණෙනි, (ආමන්ත්‍රණය)

සුඩී සුඩාහින් විපතට පත්වුන්ට සහනාධාර ලබාදීම

(මාත්‍රණතාව (Bold / Underline))

උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් මාවෙත යොමු කරන ලද 2018.11.30 දිනැති ලිපිය හා බැඳේ.

02. ඉහත ලිපියේ සඳහන් පරිදි, 2018.11.28 දින පැවති සුඩී සුඩාහින් ඔබගේ නිවසට සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා සමාජ සේවා නිලධාරී හා ඔබගේ වසමේ ග්‍රාම නිලධාරී මහතා 2018.12.05 දින පෙරුවරු 10.00 ට ඔබ නිවසට පැමිණිමට නියමිතය. එබැවින් එම ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා ඔබගේ සහයෝගය ලබාදෙන මෙන් කාරුණිකව දන්වමි.

මෙයට,

මිත්‍ර සේවය සඳහා කැපවුණු,

P.G.Sunil

පී.ඩී. සුනිල් (නම -Bold)

ප්‍රාදේශීය ලේකම් (තනතුර)

ආදරු ලිපි ආකෘති 02 :

මාගේ අංකය:- DIE/Amp/Works3/004/2018

ප්‍රාදේශීය වාරිමාරුග ඉංජිනේරුකාර්යාලය,
අමුණර.

2018.03.20

සහාපති,
පුහු ගොවි සංචිතානය,
උහන.

මහත්මයාණනි,

**බෙදුම් ඇල ආක 02 යාය 12 බල ප්‍රදේශයේ
යල කන්නයේ ජල මුරය දීර්ඝ කිරීම**

උත්ත කරුණ සම්බන්ධයෙන් වන 2018.03.16 දිනැති මධ්‍ය ලිපිය හා බැඳේ.

02. ඔබ සංචිතානයෙන් කරන ලද ඉල්ලීම හා මාගේ නිලධාරීන්ගේ ක්ෂේත්‍ර පරික්ෂාවේ නිරීක්ෂණ අනුව යල කන්නයේ අවසාන ජල මුරය 2018. අප්‍රේල් මස 20 වන දින දක්වා දීර්ඝ කරන ලද බව මෙයින් දන්වමි.

03. ඒ අනුව ක්ෂේත්‍රයේ ජලය බෙදා භැරීම සිදුකර වහා කටයුතු නියමිත දිනට අවසන් කරන ලෙස මෙයින් කාරුණිකව දක්වා සිටිමි.

මෙයට,
මධ්‍ය සේවය සඳහා කැපවුණු,

Suniilperera

ප්‍රතිඵල් පෙරේරා
ප්‍රාදේශීය වාරිමාරුග ඉංජිනේරු (අමුණර)

පිටපත්:

1. වාරිමාරුග අධ්‍යක්ෂ (අමුණර) - කා.දැ.ගැස.
2. වාරිමාරුග කළමනාකරු - කා.දැ.ගැස.
සේනානායක සමූද්‍ර ව්‍යාපාරය

රාජකාරී ලිපියක ආකෘතිය

අදරු ලිපි ආකෘති 03:

මගේ අංකය:- GA/6/4/4/2016

පාලන ඒකක 06,
වාර්මාග්‍ර දෙපාර්තමේන්තුව,
බොධ්ධාලයේක මාවත,
කොළඹ 07.
2016.10.30

වාර්මාග්‍ර අධ්‍යක්ෂ (මහනුවර) මගින්,
එම්.ඩේ.එම්. කරීම මහතා,
රාජ්‍ය කළමනාකරණ සභකාර (III)

රා.පරි.ව. 03/2007 ආනුව එක් රාජ්‍ය භාෂාවකට විභා වැඩි භාෂා ගණනක
ප්‍රවිශ්‍යතාව ලබාගත්තා රාජ්‍ය නිලධාරයන්ට දිරි දීමනා ගෙවීම

ඉහත කරුණ සම්බන්ධයෙන් මා වෙත යොමු කළ ඔබගේ 2016.06.15 දිනැති භාෂා දීමනා අයුම්පත සම්බන්ධයෙනි.

02. රාජ්‍ය පරිපාලන වත්තුලේ අංක 03/2007 නි 03 වන තේදෝයේ 01 වන කාණ්ඩයට අදාළ පුසුපුකම් ඔබ විසින් සපුරා ඇති බැවින්, එහි සඳහන් පරිදි ඔබට සිංහල භාෂාව සඳහා එම ප්‍රවිශ්‍යතාව ලබාගත් 2011.10.29 දින සිට විශාම වැටුප් රහිත වැටුප් වර්ධකයකට සමාන මාසික දීමනාවක් භා එක් වරක් පමණක් ගෙවනු ලබන රු. 25,000/- ක ප්‍රසාද මුදලක් හිමිවේ.

03. රජයට අවශ්‍ය වන විට තමන් ප්‍රවිශ්‍යතාව දක්වන දෙවන හෝ තෙවන භාෂාව හෝ එම භාෂා දෙකකන්ම අමතර දීමනාවකින් තොරව රජයට සේවය කිරීමට ඔබ බැඳී සිටී. එසේ සේවය කිරීමට අපොහොසත් වූවහොත් දිරි දීමනා ගෙවීම නතර කිරීමට සිදුවන බව ද වැඩිදුරටත් කාරුණිකව දන්වමි.

M.G.A.Pashalamara

එම්.ඩේ.එම්. පුෂ්පකුමාර

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන)

වාර්මාග්‍ර අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට.

ආදරු ලිපි ආකෘති 04:

මගේ අංකය:- GA/4/3/16/2015

වාරිමාත්‍ර දෙපාර්තමේන්තුව,
බොද්ධාලෝක මාවත,
කොළඹ 07.

2018.11.30

වාරිමාරුගැනීමෙන් අංශ ප්‍රතිච්‍රිත වාරිමාරු සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින්,
එකාබද්ධ සේවා අධ්‍යක්ෂ ප්‍රතිච්‍රිත වාරිමාරු සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින්,
එකාබද්ධ සේවා අධ්‍යක්ෂ ප්‍රතිච්‍රිත වාරිමාරු සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින්,

පරිවාස කාලය අවසානගේ තනතුරෙහි ස්ථීර කිරීම

එම්.ඩී. පුම්‍රිත් කුමාර මහතා - කා.සේ.සේ. III

ඉහත නම් සඳහන් සේවක මහතාගේ පරිවාස කාලය 2018.09.30 දිනෙන් අවසන් වේ. ඔහුගේ
වැඩි, හැඳිවීම හා පැමිණීම සතුවූ යයකය. තනතුරට අදාළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇත.
වෛද්‍ය පරික්ෂකගේ වාර්තාව ද සතුවූ යයකය. කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමිත
දිනයට සමත් වී ඇත.

02. එබැවින්, ඔහු තනතුරෙහි ස්ථීර කිරීම සඳහා අවශ්‍ය පහත සඳහන් ලියවිලි මේ සමඟ ඔබ
වෙත කාරුණිකව ඉදිරිපත් කරමි.

- (I). පත්වීම හාරගත් බව දැක්වෙන ලිපිය.
- (II). දිවුරුම හෝ ප්‍රතිඵල (පොදු 278)
- (III). වත්කම හා බැරකම ප්‍රකාශය
- (IV). පොදු 160
- (V). වෛද්‍ය පරික්ෂකගේ වාර්තාව

M.G.A.Pushakumara

එම්.ඩී.ඩී. පුම්‍රිත් කුමාර

අතිරේක අධ්‍යක්ෂ ප්‍රතිච්‍රිත (පාලන)

වාරිමාත්‍ර අධ්‍යක්ෂ ප්‍රතිච්‍රිත (පාලන)

ආදරු ලිපි ආකෘති 05 :

මගේ අංකය:- GA/4/3/15/2014

වාරිමාත්‍ර දෙපාර්තමේන්තුව,

ලඛන දේශීලු මාවත,

කොළඹ 07.

2018.12.10

වාරිමාරු අධ්‍යක්ෂ(බදුල්ල) මහින්,

පී.පී.එස්. සේවක මහතා,

ත්‍රියාකරු (III).

පරිචාස කාලයේ අවසානයේ තනතුරෙහි ස්ථිර කිරීම

පී.පී.එස්. සේවක මහතා - ත්‍රියාකරු (III) ගෞණිය

මෙය 2014.01.16 දින සිට ත්‍රියාත්මක වන පරිදි වාරිමාරු දෙපාර්තමේන්තුවේ ත්‍රියාකරු (III) ගෞණියේ තනතුරෙහි ස්ථිර කරන බව සතුවින් දන්වා සිටිමි.

T.G.T. Damoyanthi

වි.ඩී.වි. දමයන්ති අධිරාජනී

පරිපාලන නිලධාරී (IV)

අන්.කලේ /:ඉංජී :එස් .මෝහනරාජා

වාරිමාත්‍ර අධ්‍යක්ෂ ජනරාල්.



**වාරිමාරුග දදා රාජ්‍යමීන්දුව
න්‍රේ ප්‍රාසානත් නිශ්චාක කාමාම
IRRIGATION DEPARTMENT**



අධ්‍යක්ෂ ජාතියා පෙන්වා මූල්‍යකරු Director General	011-2584984	අයුරුදු ප්‍රතිච්‍රිත මූල්‍යකරු Fax	011-2505890	ලිපිය මූල්‍යකරු Address	230, පැහැදිලි 1138, වැඩුවාලුව ප්‍රාදේශීල්‍ය මෙයුත්තා, ගොනුවු 07, ශ්‍රී ලංකාව 230, තැංම 1138, පොනත්තුවීමෙක මෙයුත්තා, ගොනුවු 07, ශ්‍රී ලංකාව 230, P.O. Box 1138, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka
දැන්වා ඇත්ත ප්‍රාදේශීල්‍ය මූල්‍යකරු Telephone (General)	011-2581162	ඊයුතු පිටත වෘත්තියක මූල්‍යකරු E-mail Address	dgiirrigation@gmail.com	වෙබ් උපින් නිශ්චාක මූල්‍යකරු Web site	www.irrigation.gov.lk
ඒය අංශ කොට්ඨාස නිල My No.	GA/4/15/2/2016	ඒය අංශ කොට්ඨාස නිල Your No.	IWRM/AD/DA/ 25- 2014	දිනය මූල්‍යකරු Date	2018.12.

වාරිමාරුග අධ්‍යක්ෂ ජනරාල් මගින්,
ලේකම්,

වාරිමාරු සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින්,
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්.

පරිවාස කාලයේ අවසානයේ තනතුරෙහි ස්ථීර කිරීම

එම්.ඩී. පුම්‍රේ කුමාර මහතා - කා.සේ.සේ. (III)

ඉහත නම් සඳහන් සේවක මහතාගේ පරිවාස කාලය 2018.09.30 දිනෙන් අවසන් වේ. මිහුගේ වැඩි, භැෂිරීම හා පැමිණීම සතුවුදායකය. තනතුරට අදාළ අධ්‍යාපන පුදුසුකම් සපුරා ඇත. වෛද්‍ය පරික්ෂකගේ වාර්තාව ද සතුවුදායකය. කාරෝක්ෂමතා කඩුම පරික්ෂණය නියමිත දිනයට සමත් වී ඇත.

02. එබැවින්, මහු තනතුරෙහි ස්ථීර කිරීම සඳහා අවශ්‍ය පහත සඳහන් ලියවිලි මේ සමඟ ඔබ වෙත කාරුණිකව ඉදිරිපත් කරමි.

- (I). පත්වීම භාරගත් බව දැක්වෙන ලිපිය.
- (II). දිවුරුම හෝ ප්‍රතිඵල (පොදු 278)
- (III). වත්කම් හා බැරකම ප්‍රකාශය
- (IV). පොදු 160
- (V). වෛද්‍ය පරික්ෂකගේ වාර්තාව

M.G.A.Pushakumara

එම්.ඩී.ඩී. පුම්‍රේ කුමාර

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන)

වාරිමාරු අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට.

❖ ලිපි සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු කරුණු. (සාමාන්‍ය ක්‍රමය)

- 1) දකුණු පස ඉහළ කෙළවර යටත්නාගේ ලිපිනය හා දිනය සටහන් කිරීම.
- 2) ලිපිනය ලිවිමෙදි මුල් ජේලිවලට කොමාවද (,) ලිපිනය අවසානයේ තිත ද (.) හාවතා කළ යුතුයි.
- 3) ආමන්තුණයක් තිබේ නම් එයට පසුව කොමාව (,) යොදන්න.
- 4) මගේ අංකය, ඔබේ අංකය හා දිනය නියමිත ස්ථානයන්හි සටහන් කළ යුතුය.
- 5) යම් තිලධාරියෙකු මගින් ලිපිය යොමු කරයි නම් ලිපිය යොමු කරන අනුපිළිවෙළින් යොමු සටහන් යෙදිය යුතුයි.

උදා:

වාරිමාරග අධ්‍යක්ෂ (අම්පාර) මගින්,

වාරිමාරග අධ්‍යක්ෂ ජනරාල් මගින්,

එකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්.

- 6) ලිපියේ මාත්‍රකව මැදුව ලිවිය යුතු අතර ලිපියේ අන්තර්ගතය නිරූපනය වනස් මාත්‍රකාව යෙදිය යුතුය.
- 7) පළමු ජේදයට අංක නොයෙදිය යුතු අතර දෙවන ජේදයේ සිට අංක කිරීම කළ යුතුයි. එවිට ජේද අංකය සටහන් කළ පසු එක් පරතරයක් තබා (Tab 01 ක්) ව්‍යවහාර පටන් ගත යුතුය.
- 8) වාක්‍යයක් අවසන් කිරීමෙදී නැවත්මේ තිත තබා කෙටි පරතර (Space)02 ක් තැබිය යුතුය.
- 9) මහජනයා සමඟ ලිපි ගනුදෙනු කිරීමෙදී ආමන්තුණය “මහත්මයාගෙන්නි”, “මහත්මියනි” හා “මෙන්ඩියනි” ලෙස යෙදිය යුතු අතර, අවසානයේදී “මෙයට - ඔබේ සේවය සඳහා කැපවුණ” වශයෙන් සටහන් කළ යුතුය.
- 10) ලිපිය අවසානයේ අත්සන් කරන්නාගේ නම හා තනතුර යොදන විට තනතුර තද පැහැ ගැන්විය යුතුය. (Bold)
- 11) අත්සන් කරන්නාගේ නම හෝ තනතුර තනි පෙළට ලිවිය යුතුයි.

උදා: වාරිමාරග අධ්‍යක්ෂ ජනරාල්

- 12) සරල, සංක්ෂීප්ත, නිවැරදි, විනිත හාජාවක් හාවතා කළ යුතුයි.
- 13) නිවැරදි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ අනුගමනය කළ යුතුයි.
- 14) පිළිතුරු ලිපියක් යොමු කරන විට එවන ලද ලිපියේ යොමු අංකය හා දිනය සටහන් කළ යුතුයි.
- 15) කළින් ලිපි ගනුදෙනු කර තිබේ නම් ඒ සම්බන්ධ විස්තර සටහන් කළ යුතුයි.

උදා:- ඔබේ සමාංක හා 2018.10.01 දිනැති ලිපිය හා බැඳේ.

ඔහු ඔබේ සමාංක හා 2018.10.01 දිනැති ලිපිය හා බැඳේ.

- 16) හැකිතාක් දුරට ලිපියක් තනි පිටුවකට සැකසීය යුතුයි. පිටු කිපයක් ඇත්නම් පළමු පිටුවේ අංක නොයොදන අතර දෙවන පිටුවේ සිට අංක කළ යුතුයි.
- 17) ලිපියට ඇමුණුම් ඇත්නම් නොගැලැවෙන සේ අමුණා තිබිය යුතුයි.
- 18) කාර්යාල පිටපතෙහි “කාර්යාල පිටපත” (කා.ප./ O/C) ලෙස සටහන් කළ යුතුයි.
- 19) කාර්යාල පිටපතෙහි විෂය හාර තිලධාරයාගේ අත්සන හා දිනය යෙදිය යුතු අතර දිනය යොදන විට වර්ෂය යෙදීම අනිවාර්ය වේ.

➤ ලිපියක් අත්සනට ඉදිරිපත් කිරීම හා තැපෑලට යොමු කිරීමේ ක්‍රියාවලිය :


❖ අත්සනට ඉදිරිපත් කිරීම:

- කාර්යාල පිටපත ගොනුවට ඇමුණුම.
- නියමිත පිටු අංකය ලිපියේ සටහන් කිරීම.
- ලිපිය සම්බන්ධයෙන් සටහන් ලිවීම.
- ප්‍රමූඛතාවය සටහන් කිරීමට අවශ්‍ය නම් කොට්ඨ යොදීම.
- බුරාවලියේ අනුපිළිවෙළින් අත්සනට ඉදිරිපත් කිරීම.

➤ තැපෑලට යොමු කිරීම:

- නියමිත ස්ථානයේ අත්සන හා නිල මුදාව තිබේද යන්න පරික්ෂා කිරීම.
- නියමිත ඇමුණුම තිබේ දැයි පරික්ෂා කිරීම.
- ලින් දිනය ඇමතුම දින පොතෙහි සටහන් කිරීම
- නිවැරදි ලිපිනය ලිපි කවරයේ දකුණු පස සටහන් කිරීම.
- වම්පස ඉහළ කෙළවරේ ලිපියේ අංකය සටහන් කිරීම.
- ලිපි යැවිය යුතු ආකාරය - අනින් , ලියාපදිංචි තැපෑල් මගින් යන්න ලිපි කවරයේ සටහන් කිරීම.
- ලියාපදිංචි තැපෑල් මගින් යොමු කළ විට ලි.ප.තැ. අංකය කාර්යාල පිටපතෙහි සඳහන් කරගැනීම.
- රහස්‍ය ලිපි යොමු කිරීමේදී එක් කවරයක බහා එයට මුදා තබා එම ලිපි කවරයේ රහස්‍ය ලෙස සටහන් කර එම කවරය තවත් කවරයක තුළට බහා සාමාන්‍ය ලිපියන් යොමු කරන ආකාරයට යොමු කළ යුතුයි.
- ලිපියට ගැලපෙන ප්‍රමාණයේ ලිපි කවර තෝරාගත යුතුය.

උදාහරණ:-



කොඩි යෙදීම

❖ අරමුණ:

- ලියවිලිවල ප්‍රමුඛත්වය සලකුණු කිරීම සඳහා.
- නිලධාරියෙකුගේ විශේෂ අවධානය යොමු කරවීම සඳහා.
- ඉක්මනින් පහසුවෙන් අවශ්‍ය ලියවිලි සොයා ගැනීම සඳහා කොඩි යෙදීම සිදුකරයි.

❖ කොඩි අමුණන ආකාරය:

- ලිපිගොනුවේ පළුල අතට ඇම්භිය යුතුයි.
- අදාළ පිටුවේ පිටුපයින් ඇම්භිය යුතුයි.
- වමේ සිට දකුණට එක් කොඩියකින් අනෙක ආවරණය නොවන ගේ ඇම්භිය යුතුයි.
- සාමාන්‍ය කොඩි ලිපිගොනුවේ ඉහළ කෙළවරේ ඇම්භිය යුතුයි.
- “හදිසි”, “නොපමාව”, “අදම” යන කොඩි ලිපිගොනුවේ පහළ කෙළවර ඇම්භිය යුතුයි.

ලිත් දිනය

පිළිතුරක් බලාපොරොත්තුවෙන් පිටතට යැවෙන ලිපියට පිළිතුරු ලබාදිය යුතු දිනය ලිත් දිනයයි. එය ලිපියේ සඳහන් කළ යුතුයි.

➤ ලිත් දිනයක් ලබාදිමේදී සැලකිලිමත් විය යුතු කරුණු :

- සාමාන්‍ය කරුණක් සම්බන්ධයෙන් නම දින 14 ක කාලයක් ලබාදිය යුතු අතර නොරතුරු රස්කර පිළිතුරු සැපයීම කළ යුතු නම ඊට ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුයි.
- ලිත් දිනය ඇමතුම් දින පොතෙහි සටහන් කළ යුතුයි.

ඇමතුම් දිනපොත

➤ ඇමතුම් දිනපොත භාවිතයට උපදෙස් :

- සැම නිලධාරයෙකුගේම දිනයේ පළමු රාජකාරිය විය යුත්තේ ඇමතුම් දින පොතේ එදිනට අදාළ පිටුව කියවීමයි. මෙම දිනපොත සිහිකැදවන ලියවිල්ලක් ලෙස ද තැනූවුව භැංකිය. මෙම දිනපොත නිසි පරිදි භාවිතයෙන් හා නිලධාරයෙකුගේ රාජකාරි නිසි දිනට ඉවුරකර ගැනීම පහසුවේ.
- පිළිතුරක් අපේක්ෂාවෙන් පිටතට යොමු කරන ලිපියට පිළිතුරු එවිය යුතු දිනය ඇමතුම් දිනපොතෙහි එම දිනයට අදාළ පිටුවේ සටහන් කළ යුතුයි.
- ලිත් දිනයට පෙර පිළිතුරු ලැබුණුහොත් සටහන කපා තැබුය යුතුයි.
- පසු දිනක තවදුරටත් ක්‍රියාකරනු පිශීස තබාගන්නා ලෙස උපදෙස් ලැබුණු ලිපි ගොනු සම්බන්ධ සටහනක් ද ඇමතුම් දිනපොතෙහි සටහන් කළ යුතුයි.
- අවධානය යොමු කළ යුතු වෙනත් කරුණු, රස්වීම් පැවැත්වන දිනයන් දිනපොතෙහි සටහන් කළ යුතුයි.
- වාර්තාවක් ගෙන්වා ගත යුතු දිනය ද, යොමු කළ දිනය ද, සටහන් කළ යුතුයි.

ලැබෙන ලිපිසම්බන්ධයෙන් ත්‍රියා කිරීම:

ලැබෙන ලිපි සම්බන්ධයෙන් ත්‍රියා කිරීමේදී ප්‍රමුඛත්වය තීරණය කළ යුතුයි. එනම්,

- වහා ඉටුකළ යුතු,
- ප්‍රමුඛත්වය ලබාදිය යුතු හා
- සාමාන්‍ය පරිදි කටයුතු කළ යුතු ලියවිලි වගයෙන්. එහිදී නීති 02 ක් කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

➤ තුන්දා නීතිය:

යම් ලිපියක් ලැබේ දින 03ක් ගතවීමට පෙර එම ලිපිය සම්බන්ධව කටයුතු ආරම්භ කළ යුතුයි.

➤ සත් දින නීතිය:

- ලිපි ලැබේ සතියක් තුළ වැඩ අවසන් කළ යුතුයි. එසේ නොහැකි නම්,
- ලිපිය ලැබූ මේ දැන්වීම හෝ සිදුකළ යුතුයි.

❖ ලැබෙන ලිපි ලේඛනය:

ලැබෙන ලිපි සියල්ල විෂය භාර නිලධාරියා විසින් පහත පරිදි සකසා ගත් ලේඛනයක සටහන් කළ යුතුයි.

අනු අංකය	ලැබූ දිනය	යොමු අංකය	ලිපියේ දිනය	තවන ලද්දේ කටයුතුන්ද	කාරණය	නේ ත්‍රියා මාරුය

❖ ලිපිගොනු පිටතට යොමු කිරීම :

ලිපිගොනුවක් විෂය භාර නිලධාරියාගෙන් වෙනත් ස්ථානයකට යොමු කරන විට ලිපිගොනුව අස්ථානගත වීම වැළැක්වීම සඳහා විෂය භාර නිලධාරියා විසින් සටහනක් තබාගත යුතුයි.

දිග්‍යාහරණ:

දිනය	ගොනුවේ අංකය	කාරණය	යොමු කරන්නේ කාවද?	ආපසු ලැබූ දිනය
2018/05/19	GA/6/3/2018		පරි.නි./අ.(පාලන)/අති.අ.ජ.	

වලන පත්‍රය

- තම හාරයේ ඇති ලිපිගොනුවක් මාණ්ඩලික නිලධාරයෙකු වෙතට හෝ වෙනත් අංශයකට ඉදිරිපත් කිරීමේදී ඒ සම්බන්ධ සටහනක් තබාගැනීමට හාවතා කරයි.
- මෙය ගොනුවට අමුණා තිබිය යුතු අතර, ගොනුව බැහැරට යොමු කරන අවස්ථාවේ වලන පත්‍රය ගොනුවෙන් ඉවත් කර අදාළ බලුනේ තැන්පත් කළ යුතුයි.
- ගොනුඅංකය, විෂය අංකය කාචිපතෙහි සඳහන් කළ යුතුයි.
- වලන පත්‍ර අංක කර තිබිය යුතු අතර, අංක පිළිවෙළට බලුනක බහා තැබිය යුතුයි.
- බැහැරට යොමු කරන විට යොමු කරන ස්ථානය සටහන් කිරීමත්, ආපසු ගොනුව ලැබූණු විට සටහන කපා හැරීමත්, වලන පත්‍රය නැවත ගොනුවට ඇම්පීමත් කළ යුතුයි.
- දෙසතියකට වරක්වත් වලන පත්‍ර පරීක්ෂාව කළ යුතු අතර, එනෙක් ආපසු නොලැබූණු ගොනු ඇත්තම් ඒ පිළිබඳ පසු විපරමි කළ යුතුයි.

පැරණි ලේඛන අජහරණය

වැඩ නිමකළ ලිපිගොනු ඒ ඒ අංශ තුළම තැන්පත් කොට තබා ගැනීම නිසා, කාර්යාලයන්හි ඉඩකඩ ප්‍රමාණවත් නොවීම, වැඩ පරිසරය අවලස්සනවීම, රාජකාරී කළ යුතු ලිපිගොනු සොයා ගැනීමට බාධාවීම නිසා ප්‍රමාදයන් ඇත්තිවීම වැනි ගැටලු කාර්යාලයන්හි පැන තැගී ඇත. එබැවින් වැඩ නිම වූ ලිපිගොනුවක් වර්ෂයකට වඩා කාලයක් කාර්යාලයේ තබා ගත යුතු නොවේ.

❖ පැරණි ලේඛන ලේඛනාගාරයේ තැන්පත් කිරීම හා විනාශ කිරීම:

පැරණි ලිපි ලේඛනවල භාරය, ඒවා ආරක්ෂා කර තබා ගැනීම හා විනාශ කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ 1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක නිතිය හා ඒ යටතේ සම්පාදිත ව්‍යවස්ථාවන් අනුවය.

සටහන: ආයතන සංග්‍රහයේ XXVIIIවචන පරිසේදයේ 9 හා 1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක පනත කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

❖ වැඩ නිම වූ ලිපිගොනුවක් ලේඛනාගාරයට යොමු කිරීම:

වැඩ නිම වූ ලිපිගොනුවක් ලේඛනාගාරයට යොමු කිරීමේදී පහත කරුණු කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

1. එම ගොනුවේ සියලු කටයුතු අවසන් දැයි පරික්ෂා කිරීම.
2. ගොනුවට අමුණා ඇති අල්පෙනෙහි, කොට්ඨාසි, අමුණුම් කටු ආදිය ඉවත් කිරීම. (මලකඩ-බඳී කොළ විනාශ විය හැකි බැවින්)
3. එම ලිපිගොනුව විනාශ කළ යුතු දිනය ගොනු කවරයේ සටහන් කිරීම හා විනාශ නොකළ යුතු ලේඛනයක් නම් එහි ඒ බව සටහන් කිරීම.
4. ලේඛනාගාරයට යොමු කිරීමට පෙර ලිපිගොනුවේ සියලු වැඩ අවසන් බවට මාස්බිලික නිලධරයෙකුගේ සහතිකයක් ලබාගැනීම.
5. සියල්ල සම්පූර්ණ නම් නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලියවිල්ලක් සමඟ ලිපිගොනුව ලේඛනාගාරයට භාරදීම. (අනුමත 05)
6. එසේ ලේඛනාගාරයට භාරදෙන ලද ලියවිලි පිළිබඳ තොරතුරු විෂය භාර නිලධාරියා භාරයේ ගොනු කර තබාගත යුතු මෙන් ම ඉන් පිටපතක් අංශ භාර ප්‍රධාන රාජ්‍ය කළමනාකරණ සහකාර වෙත ද ලබාදිය යුතුයි. විෂය භාර නිලධාරියා විශ්‍යාම යන හෝ ස්ථාන මාරු වී යන අවස්ථාවකදී එම විෂය භාර ගන්නා අනුපාත්තික නිලධාරියාට ලේඛනාගාරයට භාරදීමේ ගොනුව ද ලිඛිතව භාරදිය යුතුයි.

විෂය භාර නිලධාරයෙකුගේ රාජකාරී වගකීම

1. තම විෂයට අදාළ රෙගුලාසි, වක්‍රලේඛ පිළිබඳ දැනුවත් වියපුතු අතර, ඒ සම්බන්ධ නව දැනුම වර්ධනය කර ගත යුතුය.
2. නිසි පරිදි කාර්යාල ක්‍රම අනුගමනය කළ යුතුය.
3. ලිපිගොනු භද්‍යනා ගැනීම සහ සෞයා ගැනීමට පහසු වන ලෙස ලිපිගොනු ලේඛනය පවත්වා ගත යුතු අතර, තදිසි අවස්ථාවකදී ඕනෑම නිලධාරයෙකුට සෞයා ගත හැකි වන පරිදි ලිපිගොනු නිසි පිළිවෙළට තැන්පත් කර තබාගත යුතුය.
4. ඇමතුම් දින පොත නිසි පරිදි භාවිතා කළ යුතු අතර, එහි ලැබිය යුතු පිළිතුරු වාර්තා මෙන් ම, තමාගේ අවධානයට යොමු විය යුතු ලියවිලි හා මාණ්ඩලික නිලධාරියාගේ අවධානයට යොමු කළ යුතු ලියවිලි පිළිබඳ සටහන් තබාගත යුතුය. ඇමතුම් දිනපොත පරීක්ෂා කිරීම ද්‍රවස් පළමු කාර්ය විය යුතුය.
5. තම භාරයේ ඇති ලිපිගොනු ප්‍රවේශම කරගැනීම විෂය භාර නිලධාරියාගේ වගකීමකි.
6. තම ආරයෙන් බැහැරව යොමු කරන ලිපිගොනු සම්බන්ධ කටයුතු නිමවන තෙක් අවධානයෙන් සිටිය යුතුය.
7. තෙදින නිතිය, සන් දින නිතිය අනුව වැඩ කළ යුතු අතර, ප්‍රමුඛතා අනුමිලිවෙළට ලියවිලි සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය.
8. මාණ්ඩලික නිලධාරයෙකු වෙත ලිපිගොනු ඉදිරිපත් කිරීමේදී තීරණ ගැනීමට පහසු වන අයුරින් සියලු විස්තර, දත්ත ආදිය සටහනෙහි ඇතුළත් කළ යුතුය.
9. ඕනෑම අවස්ථාවක ආයාසයකින් තොරව තම විෂයේ රාජකාරී වෙනත් නිලධාරයෙකු ලවා ඉවුකරවා ගත හැකි පරිදි ලිපිගොනු පිළිවෙළට පවත්වා ගත යුතුය.
10. තම වැඩ පරිසරය තුමවත්ව පිරිසිදුව පවත්වා ගෙන යායුතු අතර, කිසිම විවෙක වැඩ අතපසු විමට ඉඩ නොතැබිය යුතුය.

විෂය හාර නිලධාරයෙකු දෙනීක රාජකාරී


සංවිධානය කළ යුතු ආකාරය

1. පළමුව ඇමතුම දිනපොත පරික්ෂා කිරීම.
2. ලැබියපුතුලියවිලිහෝ ලැබිය යුතු පිළිතුරු ලැබිඳත්තම නම් ඇමතුම දිනපොතෙහි අදාළ සටහන කඩ හැරිය යුතුය.
3. නියමිතපරිදිපිළිතුරුවානොමැතිනමැවතසිභිකැදිවිමියොමුකළපුතුය.
4. යොමුකළපුතුවාරතාලියවිලිනිබේනම්වාඅදාළඅංශවෙතයොමුකළපුතුය.
5. ලැබුණු ලිපි පරික්ෂා කොට ඒවා ප්‍රමුඛන්වය අනුව පිළිවෙළට තබා ගත යුතුය.
6. දින 03 ක් ගතවීමට පෙර ලැබුණු ලිපියකට අවධානය යොමු කළ යුතු අතර,
7. ලැබෙන ලියවිලි සම්බන්ධ කටයුතු එදිනට නිම කිරීමට හැකිතාක් උත්සාහ ගත යුතුය.
8. වලන පත් හෝ ගොනු බැහැර යොමු කිරීමේ ලේඛනය පරික්ෂා කර බලා සනියකට වඩා කළේගත ප්‍රිජිගොනු සම්බන්ධව පසු විපරම කළ යුතුය.
9. දවස අවසානයේ තැපෑල සම්බන්ධ කටයුතු නිමකළ යුතු අතර, කමා හාරයේ ඇති ලේඛන සුරක්ෂිත ලෙස අසුරා තැබිය යුතුය.

~~~~~

❖ 2019 වර්ෂයේ ආරම්භයේ සිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ලිපිගොනු සඳහා අකා ලබාදිය යුතු ආකාරය.

අදාළරණය :



අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් (ඉදිකිරීම හා - AddlDGI/CD/.... /.... /001/2019 සංවර්ධන)

අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් (තුම - AddlDGI/SM/.... /.... /001/2019 කළමනාකරණ)

අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් (විමර්ශන තුම - AddlDGI/IPD/.... /.... /001/2019 සැලසුම් හා යැලසුම්)

අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් (ගංඩාධාර - AddlDGI/RM/.... /.... /001/2019 කළමනාකරණ)

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන) - AddlDG/Admin/.... /.... /001/2019

ප්‍රධාන මූල්‍ය නිලධාරී - CFO/..... /.... /001/2019

වාරිමාර්ග අධ්‍යක්ෂ (පුහුණු) - DI/Tra/..... /.... /001/2019

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) - DI/WM/..... /.... /001/2019

වාරිමාර්ග අධ්‍යක්ෂ (පරිසර) - DI/Env/..... /.... /001/2019

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා) - DI/Hydro/.... /.... /001/2019

වාරිමාර්ග අධ්‍යක්ෂ (ව්‍යාපෘති යැලසුම් හා යැලසුම්) - DI/PPD/.... /.... /001/2019

සැලසුම් අංශය - DI/PPD/PP/.... /.... /001/2019

නිර්මාණ අංශය - DI/PPD/Des/.... /.... /001/2019

භූගෝලීය තොරතුරු තාක්ෂණ අංශය - DI/PPD/GIS/.... /.... /001/2019

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලදායිතා ප්‍රවර්ධන) - DI/IPE/.... /.... /001/2019

වාරිමාර්ග අධ්‍යක්ෂ (ඉංජිනේරු විද්‍යාත්මක සේවා හා - DI/EST/.... /.... /001/2019 තාක්ෂණ සේවා)

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල ගක්ති) - DI/Hydra/.... /.... /001/2019

වාරිමාර්ග අධ්‍යක්ෂ (ඉංජිනේරු ද්‍රව්‍ය) - DI/EM/.... /.... /001/2019

|                                                                               |                              |
|-------------------------------------------------------------------------------|------------------------------|
| වාරිමාරුග අධ්‍යක්ෂ (ප්‍රාදේශීය හා සංවර්ධන)                                    | - DI/RD/..../001/2019        |
| වාරිමාරුග අධ්‍යක්ෂ (විශාල ඉදිකිරීම්)                                          | - DI/MC/..../001/2019        |
| වාරිමාරුග අධ්‍යක්ෂ (වත්කම් කළමනාකරණ)                                          | - DI/AM/..../001/2019        |
| වාරිමාරුග අධ්‍යක්ෂ අංශය<br>වැඩි ආරක්ෂණ අංශය<br>ඉඩම් හා නීති                   | - DI/Am/Ds/..../001/2019     |
| වාරිමාරුග අධ්‍යක්ෂ (ජලපවහන හා ගංවනුර ආරක්ෂණ)                                  | - DI/Am/LL/..../001/2019     |
| වාරිමාරුග අධ්‍යක්ෂ (කොන්ත්‍රාත් හා ප්‍රසම්පාදන)                               | - DI/DRFS/..../001/2019      |
| වාරිමාරුග අධ්‍යක්ෂ (ප්‍රසම්පාදන අංශය<br>කොන්ත්‍රාත් අංශය)                     | - DI/CTPT/..../001/2019      |
| වාරිමාරුග අධ්‍යක්ෂ (ජල සම්පත් සැලසුම් අංශය)                                   | - DI/CTPT/PT/..../001/2019   |
| වාරිමාරුග අධ්‍යක්ෂ (වැඩ පොදු හා ගොඩනැගිලි සේවා)                               | - DI/CTPT/CT/..../001/2019   |
| වාරිමාරුග අධ්‍යක්ෂ මැංසු පොදු අංශය<br>ගොඩනැගිලි අංශය<br>සංවිධාන කළමනාකරණ අංශය | - DI/WRP/..../001/2019       |
| වාරිමාරුග අධ්‍යක්ෂ (ඉඩම්නේරු තු විද්‍යා)                                      | - DI/WGBS/..../001/2019      |
| වාරිමාරුග අධ්‍යක්ෂ (වැඩ සටහන් කළමනාකරණ)                                       | - DI/WGBS/WG/..../001/2019   |
| වාරිමාරුග අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ)                                           | - DI/WGBS/BS/..../001/2019   |
| වාරිමාරුග අධ්‍යක්ෂ (පරියේෂණ සංවර්ධන හා ක්‍රමවේද ප්‍රවර්ධන)                    | - DI/WGBS/OMGT/..../001/2019 |
| වාරිමාරුග අධ්‍යක්ෂ (ගංහාධාර කළමනාකරණ)                                         | - DI/EG/..../001/2019        |
| අධ්‍යක්ෂ (ඉඩම් පරිහරණ)                                                        | - DI/PM/..../001/2019        |
| දිසා යාන්ත්‍රික අධ්‍යක්ෂ (මුලස්ථාන හා දකුණු)                                  | - DI/ICT/..../001/2019       |
|                                                                               | - DI/RDPI/..../001/2019      |
|                                                                               | - DI/RM/..../001/2019        |
|                                                                               | - D/Lud/..../001/2019        |
|                                                                               | - MDZ/Hqsz/..../001/2019     |

### ★ මුදල් අංශය :

ගිණුම හා ඇස්කමෙන්ත් අංශය  
වැටුප් හා විවිධ ගෙවීම් අංශය  
ගෙවීම් අංශය  
අන්තිකාරම හා පොදු තැන්පත් අංශය  
ගබඩා අංශය

- FIN/Acctes/..../001/2019
- FIN/Sal/..../001/2019
- FIN/Pay/..../001/2019
- FIN/Advdep/..../001/2019
- FIN/Stor/..../001/2019

### ★ පාලන අංශය :

අධ්‍යක්ෂ (පරිපාලන)  
පාලන ඒකක (1)  
පාලන ඒකක (2)  
පාලන ඒකක (3)  
පාලන ඒකක (4)  
පාලන ඒකක (5)  
පාලන ඒකක (6)

- D/Admin/..../001/2019
- GA/1/..../001/2019
- GA/2/..../001/2019
- GA/3/..../001/2019
- GA/4/..../001/2019
- GA/5/..../001/2019
- GA/6/..../001/2019

### ★ ප්‍රධාන අභ්‍යන්තර විගණන අංශය :

- IA/..../001/2019

❖ 2019 වර්ෂයේ ආරම්භයේ සිට වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයේ හි ආරම්භ කරන ලිපිගොනු සඳහා අංක ලබාදිය යුතු ආකාරය.

|                                    | (1)           | (2)                         | (3)   | (4)   | (5)   | (6)           |
|------------------------------------|---------------|-----------------------------|-------|-------|-------|---------------|
| වාර්මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය අම්පාර | -             | DI/AMP/Works1/..../001/2019 |       |       |       |               |
|                                    |               | DI/AMP/Est1/..../001/2019   |       |       |       |               |
|                                    |               | DI/AMP/Acct/..../001/2019   |       |       |       |               |
|                                    |               | DI/AMP/Drw1/..../001/2019   |       |       |       |               |
|                                    | ආසන්න අවධාරණය | ආසන්න අවධාරණය               | විවෘත | විවෘත | විවෘත | අංක ප්‍රකාශනය |

1. ආයතන ප්‍රධානීයාගේ සංකේත අක්ෂරය.
2. දිස්ත්‍රික්කය
3. විෂය
4. විෂය තවදුරටත් විස්තර කිරීම අවශ්‍ය නම් (මෙය අනිවාර්ය නොවේ.)  
ලදා:- DI/AM/Est 1/අනිකාල/1/2019
5. ගොනුවට හිමි අනුත්මික අංකය
6. ගොනුව ආරම්භ කළ වර්ෂය

මේ අතරින් 1, 2, 3, 5, 6 කොටස් අනිවාර්යයෙන්ම අංකයට ඇතුළත් විය යුතු අතර, 4 කොටස් අවශ්‍ය නම් පමණක් සම්පූර්ණ කළ භැකියි.

ඉහත පරිදි අනෙකුත් සියලු වාර්මාර්ග අධ්‍යක්ෂ කාර්යාල සඳහා අංක ලබාදිය යුතුයි.

|                                 |   |                       |
|---------------------------------|---|-----------------------|
| වාර්මාර්ග අධ්‍යක්ෂ - අම්පාර     | - | DI/Amp/..../001/2019  |
| අනුරාධපුරය                      | - | DI/Anu/..../001/2019  |
| බදුලේල                          | - | DI/Badu/..../001/2019 |
| මධ්‍යකලපුව                      | - | DI/Batt/..../001/2019 |
| කොළඹ                            | - | DI/Col/..../001/2019  |
| ගාල්ල                           | - | DI/Gal/..../001/2019  |
| හමිබන්තොට                       | - | DI/Ham/..../001/2019  |
| මහනුවර                          | - | DI/Kan/..../001/2019  |
| කුරුණෑගල                        | - | DI/Kur/..../001/2019  |
| මොශරාගල                         | - | DI/Mon/..../001/2019  |
| මන්නාරම                         | - | DI/Man/..../001/2019  |
| පොලොන්නරුව                      | - | DI/Pol/..../001/2019  |
| පුත්තලම                         | - | DI/Put/..../001/2019  |
| ත්‍රිකුණාමලය                    | - | DI/Tri/..../001/2019  |
| වාර්මාර්ග අභ්‍යාස ආයතනය ගල්ගමුව | - | DI/ITI/..../001/2019  |

❖ දිසා වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාල සඳහා අංක ලබාදීම.

|                                           |   |                      |
|-------------------------------------------|---|----------------------|
| දිසා වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය - මධ්‍යම | - | DIZ/Cen/.../001/2019 |
| ලොව                                       | - | DIZ/Uva/.../001/2019 |
| ලනුරු මැද                                 | - | DIZ/NC/.../001/2019  |

❖ ප්‍රාදේශීය වාරිමාත්‍රී ඉංජිනේරු කාර්යාල සඳහා අංක ලබාදීම:

ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය -

|             |   |                        |
|-------------|---|------------------------|
| අම්පාර      | - | DIE/Amp/.../001/2019   |
| අක්කරපත්තුව | - | DIE/Akk/.../001/2019   |
| කල්මුණේ     | - | DIE/Kal/.../001/2019   |
| සමන්තුරය    | - | DIE/Sam/.../001/2019   |
| පොතුවිල්    | - | DIE/Potu/.../001/2019  |
| මහමය        | - | DIE/Maha/.../001/2019  |
| අනුරාධපුරය  | - | DIE/Anu/.../001/2019   |
| හුරුලිවැව   | - | DIE/Hur/.../001/2019   |
| පදවිය       | - | DIE/Pada/.../001/2019  |
| රාජාංගනය    | - | DIE/Raja/.../001/2019  |
| නාවිචාදුව   | - | DIE/Nach/.../001/2019  |
| බදුල්ල      | - | DIE/Badu/.../001/2019  |
| කන්දකැටිය   | - | DIE/Kande/.../001/2019 |
| මාපාකඩ      | - | DIE/Mapa/.../001/2019  |
| රුගම්       | - | DIE/Rug/.../001/2019   |
| නවකිරී      | - | DIE/Nav/.../001/2019   |
| කොලඡ        | - | DIE/Col/.../001/2019   |
| ගම්පහ       | - | DIE/Gam/.../001/2019   |
| කලිතර       | - | DIE/Kal/.../001/2019   |
| රත්නපුරය    | - | DIE/Rat/.../001/2019   |
| අම්බලන්ගොඩ  | - | DIE/Amb/.../001/2019   |
| මාතර        | - | DIE/Mata/.../001/2019  |
| ගිංගග       | - | DIE/Gin/.../001/2019   |

|              |                              |
|--------------|------------------------------|
| හම්බන්තොට    | - DIE/Ham/.../.../001/2019   |
| විරකුවිය     | - DIE/Weera/.../.../001/2019 |
| නිස්සමහාරාමය | - DIE/Thi/.../.../001/2019   |
| මහනුවර       | - DIE/Kan/.../.../001/2019   |
| මාතලේ        | - DIE/Math/.../.../001/2019  |
| මිනිපේ       | - DIE/Minip/.../.../001/2019 |
| දමුල්ල       | - DIE/Dam/.../.../001/2019   |
| නුවරඑළිය     | - DIE/Nuw/.../.../001/2019   |
| හිරියාල      | - DIE/Hir/.../.../001/2019   |
| ගල්ගමුව      | - DIE/Galg/.../.../001/2019  |
| නිකවැරවිය    | - DIE/Nik/.../.../001/2019   |
| කමුගම්පොල    | - DIE/Kat/.../.../001/2019   |
| වාරියපොල     | - DIE/War/.../.../001/2019   |
| කුරුණෑගල     | - DIE/Kur/.../.../001/2019   |
| මොණරාගල      | - DIE/Mon/.../.../001/2019   |
| බේල්ලෙන්දී   | - DIE/Bib/.../.../001/2019   |
| වැල්ලවාය     | - DIE/Well/.../.../001/2019  |
| වැලිඩය       | - DIE/Weli/.../.../001/2019  |
| සිලාවතුර     | - DIE/Sil/.../.../001/2019   |
| මුරුන්කන්    | - DIE/Mur/.../.../001/2019   |
| වවුනියාව     | - DIE/Vav/.../.../001/2019   |
| පොලොන්නරුව   | - DIE/Pol/.../.../001/2019   |
| මින්නේරය     | - DIE/Mine/.../.../001/2019  |
| කමුඩුල්ල     | - DIE/Kau/.../.../001/2019   |
| ඇලෙර         | - DIE/Ela/.../.../001/2019   |
| පුත්තලම      | - DIE/Put/.../.../001/2019   |
| ඉහිණිමිවිය   | - DIE/Ing/.../.../001/2019   |
| කන්තලේ       | - DIE/Kanth/.../.../001/2019 |
| මොරවැව       | - DIE/Mor/.../.../001/2019   |
| මුතුර        | - DIE/Mut/.../.../001/2019   |

❖ දිසා යාන්ත්‍රික අධ්‍යක්ෂ කාර්යාල සඳහා අංක ලබාදීම :

දිසා යාන්ත්‍රික අධ්‍යක්ෂ කාර්යාලය - මධ්‍යම - DMZ/Cen/.../001/2019  
ලිඛිත මැද උතුරු මැද DMZ/Nc/.../001/2019

❖ ප්‍රාදේශීය යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාල සඳහා අංක ලබාදීම |:

|                                                |                          |
|------------------------------------------------|--------------------------|
| ප්‍රාදේශීය යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාල -අම්පාර | - RME/Amp/.../001/2019   |
| රඹුව                                           | - RME/Ram/.../001/2019   |
| මාපාකඩ                                         | - RME/Map/.../001/2019   |
| හල්පාතොට                                       | - RME/Hal/.../001/2019   |
| ලුණුගම්වෙහෙර                                   | - RME/Lun/.../001/2019   |
| කුරුණෑගල                                       | - RME/Kur/.../001/2019   |
| මොකරාගල                                        | - RME/Mon/.../001/2019   |
| මින්නේරිය                                      | - RME/Min/.../001/2019   |
| පුත්තලම                                        | - RME/Put/.../001/2019   |
| කන්තලේ                                         | - RME/Kanth/.../001/2019 |
| රත්මලාන                                        | - RME/Rath/.../001/2019  |

ඇමුණුම 02

(1)

සටහන් පත්‍රය  
කුරිප්පූප් පත්තිරම්  
MINUTE PAPER

ඉංග්‍රීසු අංශය  
කොෂේව ආල  
File No. }.....

කාරණය

පෙර වෙළම් සම්බන්ධ විස්තර

|         | ගොනුව ආරම්භ කළ දිනය | පිටු ගණන              | සටහන් පත්‍ර              |
|---------|---------------------|-----------------------|--------------------------|
| I වෙළම  | .....<br>..         | ..... සිට ..... දක්වා | ..... සිට .....<br>දක්වා |
| II වෙළම | .....<br>..         | ..... සිට ..... දක්වා | ..... සිට .....<br>දක්වා |

( )

| අංකය | සටහන | නියෝගය |
|------|------|--------|
|      |      |        |

( )

| අංකය | සටහන | නියෝගය |
|------|------|--------|
|      |      |        |

1.5"

මගේ අංකය:- GA/6/4/4/2016

- ◎ පාලන ඒකක 06,  
වාරිමාත්‍ර දෙපාර්තමේන්තුව,  
බොද්ධාලෝක මාවත,  
කොළඹ 07.  
2016.10.30

වාරිමාත්‍ර අධ්‍යක්ෂ (මහනුවර) මගින්,  
එම්.ඩේ.එම්. කරිම මහනා,  
රාජ්‍ය කළමනාකරණ සභකාර (III)

- ◎ රා.පරි.ව. 03/2007 අනුව එක් රාජ්‍ය භාෂාවකට විඛා ප්‍රවීණතාව  
ලබාගැන්නා රාජ්‍ය නිලධාරයන්ට දිරිමනා ගෙවීම

1.5"

0.75"

ඉහත කරුණ සම්බන්ධයෙන් මා වෙත යොමු කළ ඔබගේ 2016.06.15

දිනැති භාෂා දීමනා අයදුම්පත සම්බන්ධයෙනි.

බැමි වාසිය



○

02. රාජ්‍ය පරිපාලන වනුලේඛ අංක 03/2007 හි 03 වන ගේදයේ 01 වන කාශ්චියට අදාළ පූදුසුකම් ඔබ විසින් සපුරා ඇති බැවින්, එම් සඳහන් පරිදි ඔබට සිංහල භාෂාව සඳහා එම ප්‍රවීණතාව ලබාගත් 2011.10.29 දින සිට විශාම වැටුප් රැහිත වැටුප් වර්ධකයකට සමාන මායික දීමනාවක් හා එක් වරක් පමණක් ගෙවනු ලබන රු. 25,000/- ක ප්‍රසාද මුදලක් හිමිවේ.

○

03. රජයට අවශ්‍ය වන විට තමන් ප්‍රවීණතාව දක්වන දෙවන හෝ තෙවන භාෂාව හෝ එම භාෂා දෙකෙන්ම අමතර දීමනාවකින් තොරව රජයට සේවය කිරීමට ඔබ බැඳී සිටි. එයේ සේවය කිරීමට අපොගොසන් වුවහොත් දිරි දීමනා ගෙවීම නතර කිරීමට සිදුවන බව ද වැඩිදුරටත් කාරුණිකව දන්වමි.

*M.G.A.Telkanathna*



එම්.ඩේ.එම්. නිලකරත්න

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන)


වාරිමාත්‍ර අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට.

1"

සටහන: බැමි වාසිය යනු ලිපියක් ගොනුවට ඇමුණීම සඳහා ලිපියේ ඉඩ ඉතිරි කර ඇති ප්‍රමාණයයි. එය මුල් පිටුවේ වම් පසින් අහල් 1.5 ක්ද, පසු පිටුවේ (දෙපැත්තම මුදුණය කරයි නම්) දකුණු පසින් 1.5 ක්ද වගයෙන් ඉඩ ඉතිරි කළ යුතුයි. ලිපිය ගොනුවට අමුණා තබන්නේ බැමි වාසියෙන් බැවින් එහි කිසිවක් නොලිවිය යුතුයි.

|                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |                                                                                                  |                       |                   |                                                                                     |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------|-----------------------|-------------------|-------------------------------------------------------------------------------------|
|                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 | <b>වාර්තාරා තෙවළුරු සංඝර නීත්‍යාධික තීක්ෂණකම් මැරියා ප්‍රංශය</b><br><b>IRRIGATION DEPARTMENT</b> |                       |                   |  |
| අභ්‍යන්තර ප්‍රංශය ප්‍රාන්ත ප්‍රංශය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               | 011-254682                                                                                       | අභ්‍යන්තර ප්‍රංශය     | 011-2546850       | ලොක්‍රියා ප්‍රංශය                                                                   |
| තොටො ප්‍රාන්ත ප්‍රංශය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            | 011-2542602                                                                                      | තොටො ප්‍රාන්ත ප්‍රංශය | 011-2542603       | තොටො ප්‍රාන්ත ප්‍රංශය                                                               |
| තොටො ප්‍රාන්ත ප්‍රංශය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            | GA4/15/2/2016                                                                                    | තොටො ප්‍රාන්ත ප්‍රංශය | IWRMAD/DA/25-2014 | තොටො ප්‍රාන්ත ප්‍රංශය                                                               |
|                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |                                                                                                  |                       |                   | 2018.                                                                               |
| <p>වාර්තාරා අධ්‍යක්ෂ ජනරාල් මහින්,<br/>     ලේකම්,<br/>     වාර්තාරා අධ්‍යක්ෂ හා ආපෘති කළමනාකරණ අමාත්‍යාංශය මහින්,<br/>     රේකාබ්දි යොවා අධ්‍යක්ෂ ජනරාල්.</p> <p>පරිවාස කාලයේ ආව්‍යානයේ තනතුරේ ස්ථීර කිරීම<br/>     එම්.එම්. ප්‍රතිත් කුමාර මහතා - කා.ඩේ.ඩේ. (III)</p>                                                                                                                                                                                                                                                                                                                          |                                                                                                  |                       |                   |                                                                                     |
| ඒම් වාසිය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        |                |                       |                   | 0.75'                                                                               |
| <p>ඉහත නම සඳහන් යොවා මහතාගේ පරිවාස කාලය 2018.09.30 දිනෙන් අවසන් වේ.<br/>     ඔහුගේ වැඩි, ණැයිරිම හා පැමිණිම සැතුවූදායකය. තනතුරට අදාළ අධ්‍යාපන පුදුසුකම් සපුරා ඇත. වෙශ්‍ය පරික්ෂකගේ වාර්තාව ද සැතුවූදායකය. කාර්යක්ෂමතා කඩුම පරික්ෂණය තියෙනි දිනයට සමත් වී ඇත.</p> <p>02. එංඩින්, ඔහු තනතුරේ ස්ථීර කිරීම සඳහා අවශ්‍ය පහත සඳහන් ලියවිලි මේ සමඟ ඔබ වෙත කාරුණිකව ඉදිරිපත් කරමි.</p> <ol style="list-style-type: none"> <li>ඡන්ඩිම හාරගන් බව දැක්වෙන ලිපිය.</li> <li>දිවුරුම හෝ ප්‍රතිඵලීය (පොදු 278)</li> <li>වත්කම් හා බැරකම ප්‍රකාශය</li> <li>පොදු 160</li> <li>වෙශ්‍ය පරික්ෂකගේ වාර්තාව</li> </ol> |                                                                                                  |                       |                   |                                                                                     |
| <p>M.G.A.Theresia<br/>     එම්.ඒ.එම්. තේලුකරන්ත<br/>     අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන)<br/>     වාර්තාරා අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට.</p>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             |                                                                                                  |                       |                   |                                                                                     |
|  <p>මාධ්‍ය සංශෝධන සංඝර නීත්‍යාධික තීක්ෂණ ප්‍රංශය<br/>     ප්‍රංශ ප්‍රාන්ත ප්‍රංශය සංඝර නීත්‍යාධික තීක්ෂණ ප්‍රංශය<br/>     Managing Rain Water – Make Sri Lanka Prosperous</p>                                                                                                                                                                                                                                                                                                                                 |                                                                                                  |                       |                   |                                                                                     |
|                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               |                                                                                                  |                       |                   |                                                                                     |

**සටහන:** ඒම් වාසිය යනු ලිපියක් ගොනුවට ඇම්පිල්ම සඳහා ලිපියේ ඉඩ ඉතිරි කර ඇති ප්‍රමාණයයි. ලිපි ශීර්ෂයක ඒම් වාසිය තැබීමේදී එය මුල් පිටුවේ වම් පසින් අහල් 1.25 ක් වගයෙන් ඉඩ ඉතිරි කළ යුතුයි. ඒම් වාසියට අමතරව ලිපියේ දකුණු පසින් අහල් 0.75 ක ඉඩක් තැබිය යුතුයි. පහළ කොටසේ (Bottom) පරතරය අහල් 1ක පමණ විය යුතුය.



ලිපියක විම්පන්, දකුණුපසන් සමබරව සකසා ගැනීම සඳහා home menu වේ ඇති Justify key එක හාවිතා කළ තැකිය.

ත්‍රියාකර අවසන් ලිපිගොනු ලේඛනාගාරයට හාරදීම

අංශය : .....

දිනය : .....

පහත වගුව තුළ ඉදිරිපත් කර ඇත්තේ ..... හි (අංශය) ත්‍රියාකර අවසන් වූ ලිපිගොනු /ලේඛන වන අතර, ඒවා ලේඛනාගාරගත කිරීමට විධිමත් අනුමැතිය ලබා දී ඇති බව ප්‍රකාශ කරමි.

විෂය හාර නිලධාරියාගේ නම: ..... අංශ ප්‍රධානියාගේ නම: .....

අත්සනා: .....

අත්සනා: .....

පහත සඳහන් අංක 1-..... දක්වා හාරදුන් අයගේ නම:.....  
ලිපිගොනු /ලේඛන නිවැරදිව හාර දුනිමි.

තනතුර: .....

අත්සනා: .....

| (I) | (II) | (III) | (IV)                          |                                 | (V) | (VI)                       |    |
|-----|------|-------|-------------------------------|---------------------------------|-----|----------------------------|----|
|     |      |       | සටහන්<br>පත<br>සිට -<br>දක්වා | පත් ඉරු<br>පත<br>සිට -<br>දක්වා |     | අපහරණය<br>කළ සුළු<br>වර්ශය | නම |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |
|     |      |       |                               |                                 |     |                            |    |

| (I)<br>අනු<br>ආකෘතිය | (II)<br>ලිපිගොනු<br>ආකෘතිය | (III)<br>විෂයය | පිටු අංක (IV)                |                        | (V)<br>අපහරණය<br>පානු<br>සීට -<br>දක්වා | ලේඛන හාරකරු (හාරගත් බවට)<br>(VI)<br>නම |        |
|----------------------|----------------------------|----------------|------------------------------|------------------------|-----------------------------------------|----------------------------------------|--------|
|                      |                            |                | සටහන්<br>පානු<br>සීට - දක්වා | පත් ඉරු<br>සීට - දක්වා |                                         | කළ සූත්‍ර<br>වර්ශය                     | අන්සනා |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |
|                      |                            |                |                              |                        |                                         |                                        |        |

